



වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය
 பெருந்தோட்டக் கைத்தொழில் மற்றும் ஏற்றுமதி கமத்தொழில் அமைச்சு
Ministry of Plantation Industries and Export Agriculture

11 මහල, සෙත්සිරිපාය II අදියර,
 බත්තරමුල්ල.

11ஆம் மாடி,செத்சிரிபாய இரண்டாம்
 தொகுதி,பத்தரமுல்ல.

11th Floor, Sethsiripaya Stage II
 Battaramulla.

අමාත්‍යතුමා
 அமைச்சர்
Minister
 Fax } 011-2187111
 011-2186257

ලේකම්
 செயலாளர்
Secretary
 Fax } 011-2186017
 011-2186016

ඊ-මේල්
 ஈ-மேயில்
E-mail } secvpi@slnet.lk

කාර්යාලය
 அலுவலகம்
Office } 011-2186160

ෆැක්ස්
 தொலைநகல்
Fax } 011-2186076
 Web – www.plantationindustries.gov.lk

ඔබේ අංකය
 உமது இல
Your No. }

මගේ අංකය
 எனது இல
My No } MPI/DEV03/02/Cocosec.Gen

දිනය
 திகதி
Date } 2020.04.07

- ලේකම්, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය
- ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය
- ලේකම්, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය
- ලේකම්, විදේශ සබඳතා අමාත්‍යාංශය
- ලේකම්, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
- ලේකම්, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
- ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
- අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව
- අධ්‍යක්ෂ ජනරාල්, වාණිජ දෙපාර්තමේන්තුව
- අධ්‍යක්ෂ ජනරාල්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- පාලක ජනරාල්, ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
- පොලිස්පති, ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය
- සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
- සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
- සභාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරිය
- අධ්‍යක්ෂ, ජාතික පොහොර ලේකම් කාර්යාලය

COVID 19 වසංගත තත්ත්වය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමේදී පොල් ක්ෂේත්‍රයේ කටයුතු අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාම

ඉහත කරුණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර ඇති අංක PTF/01 හා 2020.03.28 දිනැති වකුලේඛය කෙරෙහි ඔබේ කාරුණික අවධානය යොමු කරවමි.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ඉමහත් දායකත්වයක් සපයන පොල් ක්ෂේත්‍රය මගින් වසරකට රු.බිලියන 110 ක් පමණ වන අපනයන ආදායමක් උපයා දෙනු ලබන අතර සමස්ත වශයෙන් ලක්ෂ හතකට අධික පිරිසකට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා සපයා දෙනු ලැබේ.

කෙසේ වෙතත් වර්තමානයේ උද්ගත වී ඇති COVID 19 වසංගත තත්ත්වය හමුවේ පොල් ක්ෂේත්‍රයේ කටයුතු පවත්වාගෙන යාමේදී ඇතිවූ දුෂ්කරතාවයන් හේතුවෙන් පොල්වතු හිමියන්, පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත හිමියන් හා අපනයනකරුවන් ඇතුළු විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට මුහුණ පා ඇති අතර, මෙම වසංගත තත්ත්වය තුරන් කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට සමගාමීව කුඩා හා මධ්‍ය පරිමාණ පොල් වතු හිමියන් ඇතුළු ග්‍රාමීය ප්‍රජාවගේ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමටත්, ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් අවශ්‍ය පියවර ගත යුතු වේ.

ඒ අනුව, අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ගරු සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සම-ප්‍රධානත්වයෙන් 2020.04.04 දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී එළැඹී තීරණය පරිදි, පහත සඳහන් කුඩා හා මධ්‍ය පරිමාණ පොල් වතු ඇතුළු පොල් ක්ෂේත්‍රයේ නිරත ප්‍රජාව හට ස්වකීය ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව යෙදීමටත්, පොල් තෙල්, පිටිකළ පොල් කිරි , ඇතුළු ආහාර සහ පොල් මද නොවන නිෂ්පාදන කර්මාන්ත හා අපනයන කටයුතු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා නියාමනයන්ට අනුකූලව යථා පරිදි පවත්වාගෙන යාමටත් හැකිවන පරිදි, අත්‍යාවශ්‍ය පහසුකම් හා සේවා සැපයීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

1. කුඩා හා මධ්‍ය පරිමාණ වතු හිමියන්
2. මහා පරිමාණ වතු හිමියන්
3. පොල් කඩන්නන් , පොල් ලෙලි ගසන්නන් ඇතුළු කම්කරු ප්‍රජාව
4. ගෙඩි පොල් එකතු කරන්නන් සහ ප්‍රවාහනය කරන්නන්
5. පොල් තෙල්, නැවුම් පොල් තෙල්, පිටිකළ පොල් කිරි , දිසිදි පොල් ඇතුළු පොල් මද ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා හිමියන්
6. කොහු, කොහු ආශ්‍රිත නිෂ්පාදන, කොහු බත්, කොහු බත් ආශ්‍රිත නිෂ්පාදන, සක්‍රිය කාබන් හා පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු මද නොවන කර්මාන්තශාලා හිමියන්
7. පොල් වෙන්දේසිකරුවන්
8. පොල් තැඳවිකරුවන්
9. පොල් ආශ්‍රිත නිෂ්පාදන ඇසුරුම් කරුවන්
10. පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන්

මේ සම්බන්ධයෙන් ඔබෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරමි.

අත්. කළේ:

රවින්ද්‍ර හේවාචිකාරණ

ලේකම්

වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය

පිටපත්:

1. අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය
2. සභාපති, පොල් සංවර්ධන අධිකාරිය
3. සභාපති, පොල් පර්යේෂණ මණ්ඩලය
4. සභාපති, පොල් වගා කිරීමේ මණ්ඩලය
5. සභාපති, කප්පුක අරමුදල් කළමනාකරණ මණ්ඩලය
6. සභාපති, පොල් වගාකරුවන්ගේ සංගමය
7. සභාපති, දිසිදි පොල් නිෂ්පාදකයින්ගේ සංගමය
8. සභාපති, ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිති සංගමය
9. සභාපති, වෙන්නප්පුව කොහු කර්මාන්ත හිමියන්ගේ සංගමය
10. සභාපති, පොල් නිෂ්පාදකයින්ගේ තැඳවිකරු හා වෙන්දේසිකරුවන්ගේ සංගමය
11. සභාපති, කොහුබත් ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ගේ සංගමය
12. සභාපති, පොල් නිෂ්පාදකයින්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය
13. සභාපති, ශ්‍රී ලංකා කොහු කෙඳි අපනයනකරුවන්ගේ සංගමය
14. සභාපති, සමස්ත ලංකා පොල්තෙල් මෝල් හිමියන්ගේ සංගමය
15. සභාපති, නැවුම් පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය

} කරු අවශ්‍ය කටයුතු සඳහා